

# කාර්ය සාධන වාර්තාව - 01 වන කාර්තුව

2017 ජනවාරි සිට මාර්තු දක්වා

## හැඳින්වීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, 1996 වර්ෂයේදී, 1996 අංක: 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත කෙරිණ. මානව හිමිකම් කොමිෂන් සභාවේ නෛතිකමය පදනම සහ මෙහෙයුම් මූලධර්මයන් එකී පනතෙහි දක්වා ඇත. මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි යොමුගතව ඇති නමුදු, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිමත්ව ස්ථාපිත කරන ලද්දක් නොවේ. කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ පත් කෙරේ.

මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම්වලට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි අධිකරණපාත්‍රතාවය පනතින් විග්‍රහ කෙරේ. මූලික අයිතිවාසිකම් වනාහී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවෙහි III ඡේදය යටතේ සහතික කර ඇති යම් යම් සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් මෙන්ම ආර්ථික, සාමාජීය සහ සංස්කෘතිකමය අයිතිවාසිකම්ද වේ. මානව අයිතිවාසිකම් ජාත්‍යන්තර නීතියෙහි විග්‍රහ කර ඇත.

කොමිෂමෙහි ව්‍යවස්ථාපිත කාර්ය භාරයන් වන්නේ :

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වෙන විධිවිධානයන්ට අනුගතවීම සහතිකවීම උදෙසා, ක්‍රියා පටිපාටීන්ට අදාළ පැමිණිලි හෝ මූලික අයිතිවාසිකම් කඩකිරීම් හෝ සම්පස්ථව සිදුවිය හැකි කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම හෝ විමර්ෂණය කිරීම
- මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාකිරීම් සඳහා නීති මාලාවන් සහ පරිපාලන නියෝග සහ ක්‍රියා පටිපාටි සම්පාදනය කිරීමෙහිලා රජයට උපදෙස් දීම හා සහාය වීම
- ජාතික නීතිමාලාවන් සහ පරිපාලන ව්‍යවහාරයන් ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන්ට හා ප්‍රමිතීන්ට අනුගතබවට සහතිකවීම සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම
- ජාත්‍යන්තර ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සාධන පත්‍රයන්ට අත්සන් තැබීම හෝ පිළිගැනීම සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම
- මානවහිමිකම්සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් ආශ්‍රිත අධ්‍යාපනය සලසාදීම

කොමිෂන් සභාව 156 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සහිතව ක්‍රියාත්මක වෙයි. කොමිෂමෙහි කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ හා විමර්ශන, අධ්‍යාපන හා විශේෂ වැඩ සටහන්, පර්යේෂණ හා මෙහෙයුම්, පරිපාලන හා මුදල් යන අංශවලින් මෙන්ම, ප්‍රාදේශීය කාර්යාල 10 කින් (අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, යාපනය, කල්මුණේ, මහනුවර, මාතර, ත්‍රිකුණාමලය හා වවුනියාව) සමන්විතය. සෑම අංශයක්ම අධ්‍යක්ෂවරයෙකු යටතේද, සෑම ප්‍රාදේශීය කාර්යාලයක්ම ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරයෙකු යටතේද ක්‍රියාත්මක වේ. එකී අංශ මෙන්ම ප්‍රාදේශීය කාර්යාල, සභාපති සහ/හෝ කොමසාරිස්වරයෙකු/කොමසාරිස්වරු විසින් අධීක්ෂණය කෙරේ.

**විශේෂ ක්‍රියාකාරකම්**

- කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති නිර්දේශ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
- 2017- ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, “ අවිධිමත් ශ්‍රම දායක හා ඒ හා සමාන අංශයන්හි නියැලෙන කාන්තාවන් අත්දුටු නියම ස්වාභාවයන් “ යන තේමාව මත වටමේස සාකච්ඡාවක්, 2017 මැයි මස 08 වන දින, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී පවත්වන ලදී. කෘෂිකර්මය, වැවිලි, සංක්‍රමණික සේවක ආදී විවිධ අංශයන් නියෝජනය කෙරෙන කාන්තා නායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවැත්විණ. වැඩ සටහනෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූයේ, හිටපු ජනාධිපති වන්දිකා කුමාරණතුංග මැතිණියයි. කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලවලද මෙයට සමගාමී වැඩ සටහන් පවත්වන ලදී.
- ආසියා ශාන්තිකර සංසදයේ සහ ස්වීඩනයේ, ලන්ඩ් විශ්ව විද්‍යාලයෙහි රොලන් වොලන්බර්ග් ආයතනයෙහි සභාය ඇතිව, කොමසාරිස්වරුන්ගේ, ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ, ප්‍රධාන කාර්යාලයෙහි සහ ප්‍රාදේශීය කාර්යාලවල පරීක්ෂණ හා විමර්ශන කාර්ය මණ්ඩලයේ සහ තෝරාගත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් යුත් පුහුණු වැඩමුළුවක්, “ ජාතික විමසුම් “ යන තේමාව යටතේ 2017 පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු 07 දක්වා පැවැත්විණ.
- “ ආබාධිතයින්ගේ ප්‍රවේශවීමේ අයිතිවාසිකම් “ යන මෑයෙන්, දෙදිනක පුහුණුවක්, ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව හා සමග එක්ව, 2017 මාර්තු මස 27-28 දිනවල කොළඹදී පැවැත්විණ. මෙම පුහුණුව සඳහා ප්‍රධානවශයෙන් ඉලක්කගත කරන ලද්දේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන්නාවූ

පුද්ගලයින්ය. මෙම වැඩ සටහන පවත්වන ලද්දේ, රාජ්‍ය නිලධාරීන්, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නාවූ සිවිල් සමාජ සාමාජිකයින් මෙන්ම, කොමිෂන් සභාවෙහි ප්‍රාදේශීය හා ප්‍රධාන කාර්යාලයෙහි අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙනි.

- සභාපතිතුමිය සහ ප්‍රාදේශීය කාර්යාල භාර කොමසාරිස්වරයා, 2017 මාර්තු මස 06 වන දින සහ මාර්තු මස 31 වන දින පිළිවෙලින් අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයෙහි සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයෙහි නිල වාරිකාවක නිරත වී, ප්‍රාදේශීය කාර්යාල විසින් සංවිධානය කරන ලද, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ සිවිල් සමාජ කමිටු රැස්වීම්වලට සහභාගී වූහ.
- මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස, “ මානව හිමිකම් පිළිබඳ ලඝු ප්‍රයත්න “ මෑයෙන් සිංහල හා දමිළ මාධ්‍ය පුවරයන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාණිජ අංශය සහ සියළුම ප්‍රාදේශීය කාර්යාල හරහා විකාශණය කෙරිණ.
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි සීමාවාසික වැඩ සටහන යටතේ, 2017- 3 වන අදියරෙහි ස්වේච්ඡාවෙන් සේවය කිරීම සඳහා උපාධි අපේක්ෂකයින්ගෙන් සහ මෑතකදී උපාධි ලද්දවුන්ගෙන් අයදුම්පත් කැඳවීමට කොමිෂන් සභාව විසින් පියවර ගන්නා ලදී.
- ශ්‍රී ලංකා ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ කටයුතු මෙහෙයවීම සඳහා ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයෙන් අදාළ විස්තර එක් රැස්කිරීම කොමිෂන් සභාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණ.

**රජය වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශය**

පොලිස් භාරයෙහි සිටින්නාවූ රැඳවියන්ගේ ස්වකීය නීතිඥයින් වෙත බාධාවකින් තොරව පිවිසීමේ අයිතියට බලපාන්නාවූ, 2013 අංක: 02 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ (විශේෂ විධිවිධාන) යෝජිත සංශෝධන සම්බන්ධයෙන්, 2017.03.14 වන දින දරණ ලිපිය මගින් ගරු අග්‍රාමාත්‍යවරයා වෙත දැඩි උද්දේශය පළ කරමින්, මානව හිමිකම් ප්‍රමිතීන්ට නීත්‍යානුකූලව අනුගතවීම සහතික කරන ලෙස ස්වකීය නිර්දේශයන් ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව විසින් පියවර ගන්නා ලදී.

**පැමිණිලි සාරාංශය**

ප්‍රධාන කාර්යාලය - ( 2017.01.01 සිට 2017.03.31 දක්වා)

ප්‍රධාන කාර්යාලය වෙත ලද පැමිණිලි සංඛ්‍යාව		1,228	
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්ය පටය යටතේ ලා ගැනෙන පැමිණිලි සංඛ්‍යාව		839	
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්ය පටය යටතේ ලා නොගැනෙන පැමිණිලි සංඛ්‍යාව( ඉදිරි කටයුතු කළ නොහැකි)		203	
වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීම සඳහා රඳවා ගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව		186	
<b>කටයුතු නිම කළ පැමිණිලි</b>			
කටයුතු නිම කළ පැමිණිලිවල වර්ගීකරණය	2017 ලියාපදිංචි කරන ලද, කටයුතු නිමවූ පැමිණිලි	2017 ට පෙර ලියාපදිංචි කරන ලද, කටයුතු නිම කළ පැමිණිලි	එකතුව ( මෙම කාර්තුව තුළ)
මූලික අයිතිවාසිකම් කඩවීම්	-	05	05
උනන්දුවක් නොදක්වන ලද	-	106	106
මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිර්දේශ	-	21	21
පැමිණිල්ල විසඳාගැනීම සඳහා පාර්ශ්වයන් අතර සමථකරණය	-	37	37
පැමිණිලිකරුට වගඋත්තරකරුවන් විසින් පිරිනමන ලද සහන	-	35	35
ඉල්ලා අස්කර ගැනීම්	04	91	91
වෙනත් බලධාරීන් වෙත යොමු කිරීම්	-	05	05
දෙන ලද නියෝග	-	01	01
උසාවියේ විභාග කෙරෙන නඩු පවතින හෙයින්, ඉදිරි කටයුතු කළ නොහැකි පැමිණිලි	-	36	36
විෂයය පටය යටතේ නොගැනෙන	-	14	14
කාලය සීමා කිරීම්	-	-	-
එකතුව	04	351	355

**පැමිණිලි සාරාංශය - ප්‍රාදේශීය කාර්යාල (2017.01.01 සිට 2017.03.31 දක්වා)**

පැමිණිලි සාරාංශය 2017.01.01 සිට 2017.03.31 දක්වා	අමපාර	අනුරාධපුර	බදුල්ල	මඩකලපුව	යාපනය	කල්ලුණේ	මහනුවර	මාතර	ත්‍රිමලය	වවුනියාව
ලද පැමිණිලි සංඛ්‍යාව	44	167	56	79	48	78	245	211	30	62
විෂයය පථය යටතේ ලා ගැණෙන පැමිණිලි සංඛ්‍යාව	38	163	52	78	46	78	225	197	28	62
විෂයය පථය යටතේ ලා නොගැණෙන පැමිණිලි සංඛ්‍යාව	6	4	4	1	2	-	20	14	4	-
සමථයට පත් කරන ලද පැමිණිලි සංඛ්‍යාව	29	9	5	14	47	97	277	154	2	54
නිර්දේශ සඳහා ප්‍රධාන කාර්යාලයට යොමු කරන ලද පැමිණිලි සංඛ්‍යාව	2	14	-	1	-	1	5	4	-	5
ප්‍රාදේශීය කාර්යාල විමසූ පුද්ගලයින් සංඛ්‍යාව	99	342	128	79	141	101	395	323	134	300

**රැඳවුම් ස්ථාන වෙත කරන ලද නිල වාරිකා සාරාංශය ( 2017.01.01 සිට 2017.03.31 දක්වා)**

ප්‍රධාන කාර්යාලය	පොලිස් ස්ථාන	බන්ධනාගාර
	156	04

ප්‍රාදේශීය කාර්යාල	අම්පාර	අනුරාධපුර	බදුල්ල	මඩකලපුව	යාපනය	කල්මුණේ	මහනුවර	මාතර	ත්‍රිමලය	වවුනියාව
ස්ථානය										
පොලිස් ස්ථාන	32	76	25	36	42	24	109	115	86	33
බන්ධනාගාර	-	4	-	3	-	-	-	5	1	06
ත්‍ර.වි.දි.වාරිකා	-	-	-	-	-	-	-	-	-	03
ලමා සත්කාරක නිවාස	3	6	-	1	-	1	-	-	-	03
ගැසට් කරන ලද රැදවුම් මධ්‍යස්ථාන	-	-	-	-	-	-	-	-	1	-
පුනරුත්ථාපන මධ්‍යස්ථාන	-	2	-	1	-	-	-	-	-	02
වැඩිහිටි නිවාස	3	2	-	2	-	-	-	-	-	-
කාන්තා වැඩිහිටි නිවාස	-	1	-	-	-	-	-	-	-	-

**බාහිර පාර්ශ්වකරුවන් හා සමග පැවැති රැස්වීම්/සාකච්ඡා/වැඩ සටහන්**

2017.01.02	2030-නිරසාර සංවර්ධන න්‍යාය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංකල්ප මත පදනම් වූ, අතිගරු ජනාධිපතිතුමන්ගේ නිරසාර යුග දැක්ම වැඩ සටහනෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම
2017.01.09	කොළඹ, ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සමග රැස්වීම
2017.01.10	ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා සමග රැස්වීම
2017.01.11	ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මහාචාර්ය ගමීලා සමරසිංහ මිය හා ආනන්ද ගලප්පත්ති මහතා සමග රැස්වීම
2017.01.17	එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන් හා රැස්වීම
2017.01.18	ආසියා පදනම හා සමග රැස්වීම
2017.01.19	සරණාගත උපදේශකයින් හා සමග රැස්වීම
2017.01.23	ක්ෂමා ජාත්‍යන්තරය හා සමග රැස්වීම
2017.01.23	ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ, ජාත්‍යන්තර නීති හා සංවිධාන සංසදයේ, සහකාර අධ්‍යක්ෂ සමග රැස්වීම
2017.01.23	අතිගරු ජනාධිපතිතුමන් හා සමග සාකච්ඡාවට සහභාගී වීම
2017.01.23	“නිදහස අහිමිවූ ලමාපරපුර” මත මානව හිමිකම් කොමිෂන් සභා අධ්‍යයන වාර්තාව සම්බන්ධයෙන්කාරක සහිකයින් හා සමග රැස්වීම
2017.01.24	ඇමෙරිකානු නීතිඥ සංගමයේ- නීති ආධිපත්‍ය හා මූලිකත්වය සමග රැස්වීම
2017.01.24	එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන විසින් සංවිධානය කරන ලද සංක්‍රමණ ශ්‍රමික රැස්වීමට සහභාගී වීම

2017.01.25	ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් හා සමග රැස්වීම
2017.01.26	එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන් රැස්වීම
2017.01.30 2017.01.31	සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “සංහිදියා යාන්ත්‍රණයෙහි ළමා හා තරුණ සහභාගිත්වය” වැඩමුළුවට සහභාගී වීම
2017.02.01	ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි භූමිකාව හා කාර්ය භාරය මත මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මානව අයිතිවාසිකම් හා ප්‍රජාතාන්ත්‍රිකරණ වැඩ සටහනෙහි ශාස්ත්‍රපති උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් හා සමග සාකච්ඡාව
2017.02.03	ස්වකීය අධ්‍යාපන සහතිකවල නම වෙනස්කිරීමේදී සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින් විසින් මුහුණ දෙනු ලබන දුෂ්කරතා සම්බන්ධයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙහි සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් හා සමග පැවති රැස්වීම
2017.02.03	ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා දහම් පාසල් ජාලය තුළ ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා ක්‍රමවේද ආයතනගත කිරීම පිණිස, ආගමික නායකයන් හා දහම් පාසල් ගුරුවරුන් හා සමග පැවැති කතිකාවතට සහභාගී වීම
2017.02.06	ජාතික පොලිස් කොමිෂන් සභාව හා සමග සාකච්ඡාව
2017.02.08	එක්සත් රාජධානියේ, විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ, මානව හිමිකම් උපදේශක හා ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ නිලධාරී හා සමග රැස්වීම
2017.02.09	නීති අධ්‍යාපනය සඳහා වූ දකුණු ආසියානු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වින්දිත හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ වැඩ මුළුවට සහභාගී වීම
2017.02.15	ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්, මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් හා සමග උපදේශණ රැස්වීම
2017.02.16	ක්ෂමා ජාත්‍යන්තරයේ, කලාපීය අධ්‍යක්ෂ (දකුණු ආසියා) සමග රැස්වීම
2017.02.16	ආගමන පාලකගේ නියෝජිතයින් හා සමග රැස්වීම
2017.02.20	අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී කාර්ය බලකාය රැස්වීමට සහභාගී වීම
2017.02.21	මුදල් අමාත්‍යාංශයේ පුහුණු අංශය වන, මූල්‍ය අධ්‍යයන මිලෝදා ඇකඩමියේ සම-ප්‍රධාන විධායක නිලධාරී සමග රැස්වීම
2017.02.22	බ්‍රසීල තානාපතිවරයා සමග රැස්වීම
2017.02.22	ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයාගේ ආරාධනය මත, අභ්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සහභාගිත්ව සභාපති සහ එක්සත් ජනපද කොන්ග්‍රසයේ අනෙකුත් ආගන්තුක සාමාජිකයින් හා සමග රැස්වීම
2017.02.23	විදේශ කටයුතු අමාත්‍යවරයා හා සමග රැස්වීම
2017.02.27	ප්‍රතිපූරක ජාත්‍යන්තරයේ ඉල්ලීම මත, ග්ලෝබල් ග්‍රෝත් සංවිධානයේ, උප සභාපති හා සමග රැස්වීම

2017.03.01	කැනඩා මහ කොමසාරිස් සමග රැස්වීම
2017.03.08	බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මේලන ශාලාවෙහි සංවිධානය කරන ලද, ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කිරීමේ, දේශණ, ප්‍රශ්ණ හා පිළිතුරු සැසියට සහභාගී වීම
2017.03.08	ඊකුආල් ග්‍රවුන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් උත්සවයට සහභාගී වීම
2017.03.13	කොළඹ, නිදහස් චතුරග්‍රයේදී, මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද වැඩ සටහනකට සහභාගී වීම
2017.03.14	යුරෝපා සංගම් මූලස්ථානයේ දූත පිරිසක් හා සමග රැස්වීම
2017.03.15	පාරිභෝගික කටයුතු අධිකාරිය හා සමග රැස්වීම
2017.03.22	ආචාර්ය සුවිමලී මෙහෙණින් වහන්සේ හා සමග රැස්වීම
2017.03.22	පාඨශාලාවල විනය කරුණු සම්බන්ධයෙන් ජාතික පාසල් විදුහල් පතිවරුන් හා සමග රැස්වීම
2017.03.24	යුරෝපා සංගමයේ තානාපති හා ඉතාලි තානාපතිවරයාගේ ආරාධනය මත, යුරෝපීය ආර්ථික ප්‍රජාව ස්ථාපිත කිරීමේ රෝම ගිවිසුමෙහි 60 වන සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගී වීම
2017.03.24	ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සහ ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය අතර පවත්නා 15 අවුරුදු සහයෝගිතාව අනුස්මරණ උත්සවයට සහභාගී වීම
2017.03.27	බංගලාදේශ ජනරජයේ, මහ කොමසාරිස් විසින් සංවිධානය කරන ලද, බංගලාදේශ නිදහස් හා ජාතික දින 26 වන සංවත්සරයට සහභාගී වීම
2017.03.28	ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වසින් සංවිධානය කරන ලද ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වීම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ සිවිල් සමාජ රැස්වීම්  
( 2017.01.01 සිට 2017.03.31 දක්වා)

අම්පාර	-
අනුරාධපුරය	2
බදුල්ල	-
මඩකලපුව	1
යාපනය	1
මහනුවර	2
කල්මුණේ	1
මාතර	-
ත්‍රිකුණාමලය	-
වවුනියාව	-



රැස්වීම ( අභ්‍යන්තර)

රැස්වීම	ජනවාරි	පෙබරවාරි	මාර්තු
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම	16 වන දින	20 වන දින	27 වන දින
කොමසාරිස් රැස්වීම	09 හා 23 වන දින	15 වන දින	13 වන දින
ජ්‍යෙෂ්ඨ කළමනාකාර රැස්වීම	19 වන දින		20 වන දින
කාර්ය මණ්ඩල රැස්වීම			23 වන දින
කාර්ය මණ්ඩල වෘත්තීය සමිති රැස්වීම	24 වන දින		

සම්පත් දායකයින් ලෙස කටයුතුකිරීම

දිනය	මාතෘකාව	සංවිධායකවරු	ඉලක්කගත කණ්ඩායම
2017.01.27	මානව හිමිකම්	ශ්‍රී ලංකා යුද හමුදාවේ, මානව අයිතිවාසිකම් හා මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලය	කුකුළේගඟ අභ්‍යාස විද්‍යාලයේ යුද හමුදා පිරිස්
2017.02.13	මානව හිමිකම්	ශ්‍රී ලංකා යුද හමුදාවේ, මානව අයිතිවාසිකම් හා මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලය	කුකුළේගඟ අභ්‍යාස විද්‍යාලයේ යුද හමුදා පිරිස්
2017.02.22	මානව හිමිකම් හා ළමා අයිතිවාසිකම්	බන්ධනාධාරා දෙපාර්තමේන්තුව	බන්ධනාගාර නිලධාරීන්
2017.03.10	මානව අයිතිවාසිකම් හා මානව හිමිකම් සංකල්ප	බන්ධනාධාරා දෙපාර්තමේන්තුව	බන්ධනාගාර නිලධාරීන්
2017.03.15	මානව අයිතිවාසිකම්/ මානව හිමිකම් කොමිෂන් සභාවේ භූමිකාව/ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්	මෙහෙයුම් කමිටු සාමාජිකයින්	ආබාධිතව සංවිධාන ඒකාබද්ධ පෙරමුණ
2017.03.31	මානව අයිතිවාසිකම්/ මානව හිමිකම් කොමිෂන් සභාවේ භූමිකාව/ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්	සාමාජිකයන්	ආබාධිතව සංවිධාන ඒකාබද්ධ පෙරමුණ

**කාර්ය මණ්ඩල ධාරිතා ගොඩනැංවීම**

දිනය	වැඩ සටහන	සම්පත් දායකයින්
2017.01.03/04	ප්‍රාදේශීය සම්බන්ධීකාරකයින්, නීති නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් උදෙසා සමඵකරණ පුහුණුව	ඇන් ප්‍රනාන්දු මිය - විකල්ප ආරාච්ඡල් නිරාකරණ ආයතනය යසපාල සිල්වා මහතා - අධිකරණ අමාත්‍යාංශය ජෝන් පිලිප් මහතා - සමඵකරණ හා සමඵකරණ අභ්‍යාස මධ්‍යස්ථානය එම්.ටී.මුබාරිස් මහතා- සමඵකරණ හා සමඵකරණ අභ්‍යාස මධ්‍යස්ථානය
2017.02.08	“සැමට සමාන අයිතිවාසිකම් “මත කාර්ය මණ්ඩලය සඳහා විශේෂ දේශණය	ඩබ්.එම්.ඩී.රත්නසේකර මහතා- ආබාධිතව සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ, මහ ලේකම්

**මෙහෙයුම් ක්‍රියාකාරකම්**

දිනය	ක්‍රියාකාරකම
2017.03.09	මිරිහාන ජාතික රැදවුම් මධ්‍යස්ථාන වාරිකාව

**තේමාත්මක අනු කමිටු රැස්වීම්**

දිනය	අනු කමිටුව
2017.01.26	සංක්‍රමණ ශ්‍රමික අනු කමිටු රැස්වීම
2017.02.01	සමාජභාවී අනු කමිටු රැස්වීම
2017.02.02	හිංසන අනු කමිටු රැස්වීම
2017.02.07	වැඩිහිටි අනු කමිටු රැස්වීම
2017.02.22	අධ්‍යාපන අනු කමිටු රැස්වීම
2017.03.15	ආබාධිතව අයිතිවාසිකම් අනු කමිටු රැස්වීම
2017.03.22	ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් අනු කමිටු රැස්වීම

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍යභාෂා අමාත්‍යාංශයේ, ජංගම සේවා වැඩ සටහන්වලට සහාය

කොළඹ දිස්ත්‍රික්කයේ, නාගරික ප්‍රදේශයන්හි ආන්තික ජන කණ්ඩායම් සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍යභාෂා අමාත්‍යාංශය විසින් ජංගම සේවාවන් සංවිධානය කරන ලදී.

දිනය	ස්ථානය
2017.01.28	පුවක්පිටිය දමිළ විද්‍යාලය

අධිකරණ අමාත්‍යාංශය සහ නීති ආධාර කොමිෂන් සභාව හා සමග ඒකාබද්ධව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නීති සතිය ප්‍රදර්ශණය තුළ කාර්ය මණ්ඩලයක් යෙදවීම

දිනය	ස්ථානය
2017.03.03/04	කොළඹ 12, උසාවි සංකීර්ණය

මාධ්‍ය වැඩ සටහන්

දිනය	රූපවාහිණී/ගුවන්විදුලිවැඩ සටහන් හා පුවත්පත් ලිපි	නාලිකාව/පුවත්පත	මානව හිමිකම් කොමිෂන් සභා සහභාගිත්වය
2017.03.08	“ආයුබෝවන් ශ්‍රී ලංකා “ රූපවාහිණී වැඩ සටහන	රූපවාහිණී	සභාපතිනී, ආචාර්ය දීපිකා උඩගම මිය.

**පවත්වන ලද මානව හිමිකම් දැනුවත්කිරීමේ වැඩ සටහන් සහ ප්‍රාදේශීය කාර්යාල විසින් සපයන ලද දේශණ සහාය - 2017.01.01 සිට 2017.03.31 වන දින දක්වා)**

අම්පාර	-
අනුරාධපුරය	-
බදුල්ල	-
මඩකලපුව	-
යාපනය	5
මහනුවර	-
කල්මුණේ	3
මාතර	6
ත්‍රිකුණාමලය	2
වවුනියාව	-

**මූල්‍ය වාර්තාව ( 2017.01.01 – 2017.03.31 දක්වා)**

<b>ආරම්භක ශේෂය</b>	<b>0.00</b>
භාණ්ඩාගාරයෙන් ලද අක්මුදල	
පුනරාවර්තන	39,050,000.00
ප්‍රාග්ධන	1,500,000.00
වෙනත් ආදායම්	141,287.62
<b>එකතුව</b>	<b>40,691,287.62</b>
<b>වියදම්</b>	
පෞද්ගලික පඩිනඩි	24,506,937.19
ගමන් වියදම්	153,705.00
සැපයුම්	1,005,467.70
නඩත්තු වියදම්	682,001.92
සේවා	10,049,276.45
මාරු කිරීම්	364,577.37
ප්‍රාග්ධන වත්කම් පුනරුත්. හා වැඩිදියුණුව	-
ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම	239,000.00
ධාරිතා ගොඩනැගීම	165,860.00
<b>සමස්ත වියදම</b>	<b>37,166,825.63</b>